



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA1 විභාගය - 2019 ජූලි

යෝජිත උත්තර  
(AA11)

මූල්‍ය ගිණුම්කරණ මූලිකයන් (FAB)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

AA1 විභාගය - 2019 ජූලි  
(AA 11) මූල්‍ය ගිණුම්කරණ මූලිකයන්  
යෝජිත උත්තර

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)  
සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.  
(මුළු ලකුණු 40)

A කොටස

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

- 1.1 (3) ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමයි.
- 1.2 (3) හරපත යි.
- 1.3 (2) අඛණ්ඩ පැවැත්ම සංකල්පය යි.
- 1.4 (2) අවසාන ශුද්ධ වත්කම්-ආරම්භක ශුද්ධ වත්කම් +ගැනිලි - අතිරේක ප්‍රාග්ධනය
- 1.5 (3) වත්කම් වැඩිවීම සහ ස්කන්ධය වැඩිවීම
- 1.6 (2) රු. 617,000/-

	(රු.)
පුද්ගලාගාරයේ ඉදිකිරීම් පිරිවැය	525,000
වායුසම්කරණයේ පිරිවැය	92,000
	617,000

- 1.7 (1) එය මූලාශ්‍ර ලියවිලිවල අඩංගු දත්ත සාරාංශගත කරයි.
- 1.8 (4) විකුණුම් ගිණුම යි.
- 1.9 පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ග
  - 1. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සඳහා වූ ආරම්භක ශේෂ
  - 2. ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම
  - 3. ස්ථාවර වත්කම් විකිණීම
  - 4. වැරදි නිවැරදි කිරීම්
  - 5. වර්ෂ අවසාන ගැලපිලි
- 1.10 ගිණුම්කරණ සංකල්ප
  - (a) සංගතතා සංකල්පය / යථායෝග්‍යතාව (Consistency Concept)
  - (b) මූල්‍ය මිනුම් සංකල්පය (Monetary measurement concept)
  - (c) ව්‍යාපාර ඒකක / අස්තීත්ව සංකල්පය (Legal entity Concept )

**1.11** ඇල්මක් දක්වන පාර්ශ්වයන්  
 ණයහිමියන්, ගනුදෙනුකරුවන්, රජය, හිමිකරුවන්, සේවකයන්, කළමනාකරණය, ආයෝජකයන්

**1.12**

$$\begin{aligned} \text{වත්කම්} &= \text{ප්‍රාග්ධනය} + \text{වගකීම්} = \text{වත්කම්} - \text{ප්‍රාග්ධනය} \\ \text{වගකීම්} &= \text{රු.950,000} - 575,000 = \text{රු. 375,000/-} \end{aligned}$$

හිමිකම්	රු.
2018 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය	400,000
හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය	100,000
වර්ෂය සඳහා ලාභය	150,000
ගැනීලි	(75,000)
	<b>575,000</b>

**1.13**

යන්ත්‍ර පිරිවැය	750,000	
සවිකිරීමේ පිරිවැය	125,000	
	<b>875,000</b>	
වාර්ෂික ක්ෂය	= රු. 875,000 x 20%	= <b>175,000/-</b>

**1.14** පොදු ගිණුම්කරණ මෘදුකාංග පැකේජ

- Account Pro
- MYOB
- ACCPAC
- Sage / Peach Three
- Tally

**1.15**

(a) විදුලිය වියදම් ගිණුම	හර	82,000		
ගෙවිය යුතු විදුලිය ගිණුම	බැර		82,000	
(b) ගැනුම් ගිණුම	හර	25,000		
වෙළෙඳ ණයහිමියෝ	බැර		25,000	
(c) මුදල් ගිණුම	හර			
පොලී ආදායම් ගිණුම	බැර	12,000		
			12,000	
				<i>(මුළු ලකුණු 40)</i>

**A කොටසෙහි අවසානය**

**02 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

පරිච්ඡේදය 06 - ද්විත්ව සටහන් ක්‍රමය

විජය භාඩවෙයාර්  
2019 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම

විස්තරය	හර (රු.)	බැර (රු.)
මෝටර් ලොරිය	750,000	
මුදල් (පෙරවැඩ-01)	792,000	
විකුණුම් (පෙරවැඩ-04)		4,075,000
බැංකු ණය		500,000
වැටුප් සහ වේතන	600,000	
විදුලිය (පෙරවැඩ-05)	86,000	
ගැනිලි	210,000	
ණය පොලිය (පෙරවැඩ-06)	7,500	
ගෙවිය යුතු ණය පොලිය		7,500
ගෙවිය යුතු විදුලිය		18,000
ගැනුම් (පෙරවැඩ-03)	3,505,000	
ප්‍රාග්ධනය		1,400,000
වෙළෙඳ ණයගැති	275,000	
වෙළෙඳ ණයහිමි		225,000
ක්ෂය (පෙරවැඩ-07)	187,500	
සමුච්චිත ක්ෂය (පෙරවැඩ-07)		187,500
	<b>6,413,000</b>	<b>6,413,000</b>

පෙරවැඩ:

**පෙරවැඩ -01**

මුදල් ගිණුම			
ප්‍රාග්ධනය	650,000	වැටුප් හා වේතන	600,000
විකුණුම්	2,500,000	විදුලිය	68,000
වෙළෙඳ ණයගැති	1,300,000	වෙළෙඳ ණයහිමි	3,280,000
බැංකු ණය	500,000	ගැනිලි	210,000
		ශේෂය ප/ගෙ	792,000
	<b>4,950,000</b>		<b>4,950,000</b>

**පෙරවැඩ -02**

ණයගැති පාලන ගිණුම			
විකුණුම්	1,575,000	මුදල්	1,300,000
		ශේෂය ප/ගෙ	275,000
	<b>1,575,000</b>		<b>1,575,000</b>

**පෙරවැඩ -03**

ණයහිමි පාලන ගිණුම			
මුදල්	3,280,000	ගැනුම්	3,505,000
ශේෂය ප/ගෙ	225,000	ශේෂය ප/ගෙ	275,000
	<b>3,505,000</b>		<b>3,505,000</b>

**පෙරවැඩ -04**

විකුණුම් ගිණුම			
ලාභාලාභ ගිණුම	4,075,000	මුදල්	2,500,000
		ණයගැතියෝ (පෙරවැඩ-02)	1,575,000
	<b>4,075,000</b>		<b>4,075,000</b>

**පෙරවැඩ -05**

විදුලිය ගිණුම			
මුදල්	68,000	ලාභාලාභ ගිණුම	86,000
ගෙවිය යුතු වියදම්	18,000		
	<b>86,000</b>		<b>86,000</b>

**පෙරවැඩ -06**

ණය පොලිය = රු.500,000 x 18% x 1/12 = රු. **7,500/-**

**පෙරවැඩ -07**

ක්ෂය / සමුච්චිත ක්ෂය = රු.750,000 x 25% = රු. **187,500/-**

(ලකුණු 10)

### 03 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 09 - නිෂ්පාදන ගිණුම්

සී/ස KP සමාගම

2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

නිෂ්පාදන ගිණුම

(රු. '000)

සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය තොගය	1,200	
ගැනුම්	1,925	3,125
අඩු කළා : අවසාන අමුද්‍රව්‍ය තොග		(1,100)
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොග		2,025
සෘජු පිරිවැය		1,765
සෘජු ශ්‍රම පිරිවැය		3,790
වෙනත් සෘජු වියදම්		
ආරම්භක නොනිමි	885	
අවසාන නොනිමි	(975)	(90)
ප්‍රාථමික පිරිවැය		3,700
කම්හල් පොදුකාර්ය පිරිවැය		
කම්හල් යන්ත්‍ර නඩත්තු	335	
ක්ෂය - කම්හල් යන්ත්‍ර	1,100	
ක්ෂය - ගොඩනැගිලි (පෙරවැඩ)	1,000	
කම්හල් කළමනාකරුගේ වැටුප	625	
විදුලිය (පෙරවැඩ)	600	
ජලය (පෙරවැඩ)	294	3,954
මුළු නිෂ්පාදන පිරිවැය		7,654
නිෂ්පාදන ලාභ @ 10%		765
වෙළෙඳ අංශයට මාරු කළ වටිනාකම		8,419

(ලකුණු 10)

පෙරවැඩ

	මුළු පිරිවැය		කම්හල		කාර්යාලය
ක්ෂය - ගොඩනැගිලි	1,250	80%	1,000	20%	250
විදුලිය	750	80%	600	20%	150
ජලය	420	70%	294	30%	126

## 04 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 07 - ගිණුම්කරණ වැරදි සහ අවිනිශ්චිත ගිණුම

(a)

### ජ්‍යෙෂ්ඨ සටහන්

ක්ෂය		හර	බැර
(1)	පරිගණක උපකරණ ගිණුම පරිගණක නඩත්තු ගිණුම (කාර්යාලයේ භාවිතයට මිලට ගත් පරිගණකයක්, පරිගණක නඩත්තු ගිණුමට හර කර තිබීම නිවැරදි කිරීම)	හර බැර	85,000 85,000
(2)	අවිනිශ්චිත ගිණුම විකුණුම් ගිණුම (රු. 65,000/- ක විකුණුම් රු. 65,000/- ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)	හර බැර	58,500 58,500
(3)	අවිනිශ්චිත ගිණුම පොලී වියදම් ගිණුම පොලී ආදායම් ගිණුම (රු. 28,200/- පොලී ආදායම, පොලී ගෙවීමක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)	හර බැර බැර	56,400 28,200 28,200
(4)	ගැනුම් ගිණුම වෙළෙඳ ණයහිමි ගිණුම (රු. 275,000/- ක ණයට ගැනුම් රු. 257,000/- ක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)	හර බැර	18,000 18,000
(5)	ක්ෂය ගිණුම සමුච්චිත ක්ෂය ගිණුම (කාර්යාල උපකරණ මත ක්ෂය රු. 228,000/- ක් ගිණුම් ගත කිරීම)	හර බැර	228,000 228,000

(ලකුණු 05)

(b)

### අවිනිශ්චිත ගිණුම

විකුණුම්	58,500	ශේෂය ඉ/ගෙ	114,900
පොලී ගෙවීම	28,200		
පොලී ආදායම	28,200		
	114,900		114,900

(ලකුණු 02)

(c)

ගලපන ලද ශුද්ධ ලාභය

කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ ලාභය		රු. 448,000
එකතු කළා:		
පරිගණක නඩත්තු ගිණුම	85,000	
විකුණුම්	58,500	
පොලී ගෙවීම්	28,200	
පොලී ආදායම්	28,200	199,900
අඩු කළා:		
වෙළෙඳ ණයහිමි	18,000	
ක්ෂය	228,000	(246,000)
ගලපන ලද ලාභය		401,900

(ලකුණු 03)  
(මුළු ලකුණු 10)

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A)

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ සමීකරණය සහ ලාභ සමීකරණය

		ස්ථාවර වත්කම්	+	නොග	+	ණයගැතියෝ	+	මුදල්	=	හිමිකම	+	වගකීම්
1.	02.01.2019		+	723,000					=		+	723,000
2.	05.01.2019		-	50,000					=	- 50,000		
3.	10.01.2019		-	575,000	+	600,000			=	+25,000		
4.	15.01.2019				-	550,000	+	550,000	=			
5.	28.01.2019						-	12,000	=	- 18,000	+	6,000
6.	30.01.2019		+	500,000			-	500,000	=			

(ලකුණු 06)

(B)

පරිච්ඡේදය 05 - මූලික සටහන් පොත්

අමල් ස්ටෝරිස්  
2019 මාර්තු මාසය සඳහා දෛනික විකුණුම් පොත / ජර්නලය

දිනය	ඉන්වොයිස් අංක	ගනුදෙනුකරු	විශ්ලේෂණය				වටිනාකම (රු.)
			විස්තරය	ප්‍රමාණය	ඒකක මිල (රු.)	වටිනාකම	
02.03.19	217	සී/ස ABC සමාගම අඩු කළා 10% වට්ටම්	CR පොත්	75	140	10,500	9,975
10.03.19	218	කමල්	පැන්සල්	120	6	720	720
25.03.19	219	පෙරේරා	පැන්	180	8	1,440	1,440
31.03.19		විකුණුම් ගිණුමට මාරු කළා					12,135

(ලකුණු 04)  
(මුළු ලකුණු 10)

**B කොටසෙහි අවසානය**



**06 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

පරිච්ඡේදය 08 - මූල්‍ය ප්‍රකාශනවල අරමුණු සහ ගැළපුම් සමග මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

**MMK ට්‍රේඩර්ස්**  
2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

(රු. “000”)

විකුණුම්		16,300
විකුණුම් පිරිවැය		
ආරම්භක කොගය	1,100	
ගැනුම්	7,950	
	9,050	
අවසාන කොගය	(1,850)	(7,200)
දළ ලාභය		9,100
පරිපාලන වියදම්		
විදුලිය	2,078	
වැටුප් හා වේතන	1,800	
කාර්යාල නඩත්තු වියදම්	895	
රක්ෂණ වාරිකය (පෙරවැඩ 3 )	75	
ක්ෂය - ගොඩනැගිලි (පෙරවැඩ 2 )	320	(6,648)
ක්ෂය - කාර්යාල උපකරණ (පෙරවැඩ 2 )	480	
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්		
ප්‍රචාරණය	430	
ක්ෂය - මෝටර් රථ (පෙරවැඩ 2 )	700	
ණයගැතියන් සඳහා වෙන් කිරීම (පෙරවැඩ 5)	212	(1,342)
මූල්‍ය වියදම්		
බැංකු අයිරා පොලී	375	(375)
වර්ෂය සඳහා ශුද්ධ ලාභය		<b>1,735</b>

(ලකුණු 11)

**MMK වෙබර්ස්**  
 2019 මාර්තු 31 දිනට  
 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. “000”)

වත්කම්	පිරිවැය	සමුච්චිත ක්ෂය (පෙරවැඩ1)	ධාරණ අගය
<b>ජංගම නොවන වත්කම්</b>			
දේපළ, පිරිසක හා උපකරණ ඉඩම	1,100		1,100
ගොඩනැගිලි	3,200	1,520	1,680
කාර්යාල උපකරණ	2,400	1,675	725
මෝටර් රථ (පෙරවැඩ1)	4,600	1,975	2,625
	<b>11,300</b>	<b>5,170</b>	<b>6,130</b>
<b>ජංගම වත්කම්</b>			
තොගය		1,850	
වෙළෙඳ ලැබිය යුතු දෑ	4,320		
(-) බොල්ණය සඳහා වෙන් කිරීම	(432)	3,888	
කලින් ගෙවූ රක්ෂණ වාරික (පෙරවැඩ 3 )		225	5,963
<b>මුළු වත්කම්</b>			<b>12,093</b>
<b>හිමිකම් සහ වගකීම්</b>			
<b>හිමිකම්</b>			
2018 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		5,600	
අතිරේක ප්‍රාග්ධනය		1,800	
(-) ගැනිලි		(2,200)	
වර්ෂය සඳහා ලාභය		1,735	6,935
<b>ජංගම වගකීම්</b>			
ගෙවිය යුතු වියදම්		148	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		3,120	
බැංකු අයිරාව		1,890	5,158
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>			<b>12,093</b>

(ලකුණු 09)  
 (මුළු ලකුණු 20)

**පෙරවැඩ 1 - මෝටර් රථ**

2019 මාර්තු 31 දිනට ශේෂය	2,800
එකතුවීම	1,800
2019 මාර්තු 31 දිනට ශේෂය	<u>4,600</u>

**පෙරවැඩ 2 - ක්ෂය සහ සමුච්චිත ක්ෂය**

දේපල, පිරියත, උපකරණ	පිරිවැය	අනුපාතය	ක්ෂය	සමුච්චිත ක්ෂය	
				1.4.2018	31.3.2019
ඉඩම්	1,100		-	-	-
ගොඩනැගිලි	3,200	10%	320	1,200	1,520
කාර්යාල උපකරණ	2,400	20%	480	1,195	1,675
මෝටර් රථ	2,800	25%	700	1,275	1,975
			<b>1,500</b>		<b>5,170</b>

**පෙරවැඩ 3 - රක්ෂණ වාරිකය**

වර්ෂය සඳහා රක්ෂණ වාරිකය =  $300,000/12*3$  = රු. 75,000

කලින් ගෙවූ මුදල =  $300,000 - 75,000$  = රු. 225,000

**පෙරවැඩ 4 - විදුලිය වියදම්**

වර්ෂය සඳහා විදුලි වියදම =  $1,930 + 148$  = රු. 2,078

ගෙවිය යුතු වියදම් = රු. 148

**පෙරවැඩ 5 - අඩමාන ණය සඳහා වෙන් කිරීම**

2018 අප්‍රේල් 01 දිනට ශේෂය = 220

2019 මාර්තු 31 දිනට වෙන් කිරීම =  $4,320*10%$  = 432


වර්ෂය සඳහා උග්‍ර වෙන් කිරීම (432-220) = 212

**C කොටසෙහි අවසානය**

***Notice:***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

*© 2019 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)*